

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (“NOC SL”) 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, අරමුදල් සහ සංචිත වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

කමිටුවේ මූල්‍ය ප්‍රකාශන 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට (SMEs සඳහා SLFRS) අනුකූලව පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතියට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට (SMEs සඳහා SLFRS) අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය කමිටුව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා කමිටුවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.4 විගණන විෂයපථය

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇති වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් කම්පුවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ කම්පුවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි

විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ කමිටුවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, කමිටුව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

#### 1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

| නීති / නියෝග වෙත යොමුව                                                                                                                 | අනුකූල නොවීම                                                                                                                                                                                                                                                                                                                                        | කළමනාකාරීත්වයේ අදහස                                                                                                                      | නිර්දේශය                                                                             |
|----------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------|
| 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 41 වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සම්පාදනය කරන ලද 1993 ජුනි 29 දිනැති අංක 773/7 දරන රෙගුලාසිය |                                                                                                                                                                                                                                                                                                                                                     |                                                                                                                                          |                                                                                      |
| (i) 2 (අ) වගන්තිය                                                                                                                      | විදේශීය වැඩසටහන් සඳහා නියෝජිතයින්ගේ සහභාගීත්වය සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු. 7,587,673 ක මුදලක් වැය කර තිබුණි. කෙසේ වෙතත්, විදේශ සම්මේලන, කමිටුවල, සම්මන්ත්‍රණ හෝ වෙනත් රැස්වීම්වලදී සාකච්ඡා කරන ලද කරුණු සම්බන්ධයෙන් මෙම නියෝජිතයින්ගෙන් වාර්තා ශ්‍රී ලංකාවට පැමිණි පසු දින 30 ක් ඇතුළත ලබා ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව අවශ්‍ය පියවර ගෙන නොතිබුණි. | ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්‍රියාකාරකම්වල අනාගත සංවර්ධනය පිළිබඳව අනාගතයේදී ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ වඩා හොඳ සංවාද පැවැත්වීමට කටයුතු කරනු ලැබේ. | නීති හා රෙගුලාසි අනුගමනය නොකරන ලද වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව කඩිනම් පියවර ගත යුතුය. |
| (ii) 8 (අ) සහ (ආ) වගන්ති                                                                                                               | සමාලෝචිත වර්ෂය තුළ දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් රු.264,363,370                                                                                                                                                                                                                                                                                    | යහපාලන අරමුණු සඳහා ඉදිරියට යාම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව                                                                               | නීති හා රෙගුලාසි අනුගමනය නොකරන ලද වගකිවයුතු                                          |

|                                                                                                                                                                                                                                        |          |                                                                              |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------|------------------------------------------------------------------------------|
| ක මුළු ආදායම ජාතික<br>ඔලිම්පික් කමිටුව විසින්<br>හඳුනාගෙන තිබුණද, ජාතික<br>ඔලිම්පික් කමිටුව විසින් සිදු<br>කරන ලද ක්‍රියාකාරකම්<br>සම්බන්ධයෙන් කාර්තුමය<br>ප්‍රගති වාර්තා ක්‍රීඩා විෂය භාර<br>අමාත්‍යවරයා වෙත ඉදිරිපත්<br>කර නොතිබුණි. | (NOC SL) | විසින් නිලධාරීන්ට එරෙහිව<br>තොරතුරු බෙදා ගැනීමට<br>කඩිනම් පියවර ගත<br>යුතුය. |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------|------------------------------------------------------------------------------|

**1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්**

**1.6.1 ලැබිය යුතු මුදල්**

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                    | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                                   | නිර්දේශය                                                 |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------|
| ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයෙන් සහ ශ්‍රී ලංකා බේස්බෝල් / සැහැල්ලු පන්දු සම්මේලනයෙන් ලැබිය යුතු රු. 271,800 ක් සහ රු. 720,047 ක් වසර 3 කට වැඩි කාලයක් තිස්සේ අයකර නොගෙන හිඟව පැවතුනි. | ඊළඟ වාර්ෂික ප්‍රදානය නිකුත් කිරීමට පෙර අදාළ ලියකියවිලි එකතු කිරීමට NOCSL අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ. | හිඟ ශේෂයන් ප්‍රමාදයකින් තොරව අයකර ගැනීමට පියවර ගත යුතුය. |

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵලය**

සමාලෝචිත වර්ෂය සඳහා මෙහෙයුම් ප්‍රතිඵලය රු. 8,464,684 ක අතිරික්තයක් වූ අතර ඊට පෙර වර්ෂයේ අනුරූප අතිරික්තය රු. 59,349,294 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු. 50,884,610 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ප්‍රධාන හේතුව වූයේ ව්‍යාපෘති ආදායම පෙර වසරට සාපේක්ෂව රු. 63,656,868 කින් අඩු වීමයි.

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා**

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම                                                                      | නිර්දේශය                               |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------|----------------------------------------|
| (අ) ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යායාම ශාලාව (Gym) 2021 ජූලි 01 සිට 2026 ජූනි 30 දක්වා බාහිර පාර්ශවයකට බදු දී ඇති අතර, පළමු වසර සඳහා වාර්ෂික කල්බදු කුලිය රුපියල් 4,851,000 කි. පසුව, බදුකරු 2023 දෙසැම්බර් 31 වන දිනට රු. 2,699,256 ක හිඟ ශේෂයන් පියවා නොගෙන ව්‍යායාම ශාලාවෙන් (Gym) ඉවත් වී ඇත. කෙසේ වෙතත්, මෙම පියවීමේ ක්‍රියාවලිය සඳහා රු. 35,000 ක් වැය කිරීමෙන් පසුව වුවද, මෙම වාර්තාවේ දින වන විටත්, හිඟ ශේෂ පියවීම සම්පූර්ණ කර නොතිබුණි. | පාර්ශවයන්ගෙන් ඉතිරි මුදල අයකර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ. | හිඟ ශේෂයන් අයකර ගැනීමට පියවර ගත යුතුය. |

|                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |                                                                                                                                                           |                                                                                  |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------|
| (ආ) ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) 2022 මාර්තු 01 වන දින පෞද්ගලික සමාගමක් සමඟ NOCSL හි අවන්හල වසර දෙකක කාලයක් සඳහා බදු දීමට බදු ගිවිසුමකට එළඹ ඇති අතර ගිවිසුම ක්‍රියාත්මක වන දිනය 2022 නොවැම්බර් 01 වේ. වාර්ෂික කල්බදු කුලිය රු.9,000,000 ක් වූ අතර 2023 දෙසැම්බර් 31 දිනට රු. 3,801,979 ක් අයකර නොතිබුණි. තවද, 2023 ජනවාරි 30 දින බදුකරුගෙන් රු. 683,000 ක මුදලක් ලබා ගැනීමෙන් පසුව වුවද, අවන්හලේ බාර් බලපත්‍රය අලුත් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව අපොහොසත් වී තිබුණි. | ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) විසින් හිඟ ශේෂය අයකර ගැනීමට සහ ගිවිසුම අලුත් කිරීමට කටයුතු කරමින් සිටී.                                                   | හිඟ ශේෂයන් අයකර ගැනීමට පියවර ගත යුතුය.                                           |
| (ඇ) අනුමත යෝජනා ක්‍රමයක් නොමැතිව, සමාලෝචිත වර්ෂය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, නිලධාරීන්ට සහ පුහුණුකරුවන්ට තෑගි සහ පරිත්‍යාග ලබා දීම හේතුවෙන් NOCSL විසින් රු. 1,602,000 ක මුදලක් දරා තිබුණි.                                                                                                                                                                                                                                                                                | ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) සතුව පරිත්‍යාග ලබා දෙන ආකාරය පිළිබඳ විධිමත් මාර්ගෝපදේශයක් නොමැත. NOCSL මගින් එවැනි මාර්ගෝපදේශයක් සකස් කිරීමට අදහස් කර ඇත. | ත්‍යාග සහ පරිත්‍යාග සැපයීම සඳහා නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය. |

### 3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

|     | විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය                                                                                                                                                                                                                       |
|-----|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (අ) | <p>2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු තෝරාගෙන ඇති අතර, 2022 සිට 2024 දක්වා කාලය තුළ 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ සුදානම සඳහා රුපියල් 53,009,144 ක මුළු ශිෂ්‍යත්ව වටිනාකමක් ඔවුන්ට ගෙවා ඇත. කෙසේ වෙතත්, තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගෙන් කිසිවෙකුට 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු ශිෂ්‍යත්වලාභීන් අතර නොවීය. ඒ අනුව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ප්‍රමුඛතා පදනම මත ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා නොගැනීම සහ දක්ෂ ක්‍රීඩකයින් තෝරා ගැනීමට සහ ඔවුන් නිතිපතා අධීක්ෂණය කිරීමට නිසි යාන්ත්‍රණයක් හඳුන්වා දීමට අපොහොසත් වීම යන කරුණු හේතුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහනේ</p> | <p>අදහස් ලැබී නොතිබුණි.</p>  | <p>ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුගමනය කළ යුතු අතර, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය.</p> |

අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුවට නොහැකි වූ බව නිරීක්ෂණය විය.

- |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      |                                                                                                                                                                                                           |                                                                                                                 |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------|
| <p>(ආ) 2023 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදානම් වීමේ අරමුණින් ක්‍රීඩකයෙකුට විදේශීය පුහුණුව ලබා දීම සඳහා ජාතික ඔලිම්පික් කමිටු (NOC SL) ආයතනයට රු. 15,450,579 ක මුදලක් වැය වී තිබුණි. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය තුළ මෙම පුහුණුව ලබා දීම සඳහා විධායක කමිටුවේ, ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. තවද, දුර්වල කාර්යසාධනය හේතුවෙන් මෙම ක්‍රීඩකයා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරාගෙන නොතිබුණි.</p>              | <p>මෙම තීරණය අපගේ විධායක මණ්ඩලය විසින් සාමූහිකව ගන්නා ලදී.</p>                                                                                                                                            | <p>ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ලබා දීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව අදාළ බලධාරීන්ගේ අනුමැතිය ලබා ගත යුතුය.</p> |
| <p>(ඇ) සමාලෝචිත වර්ෂය තුළ අදාළ ජාතික ක්‍රීඩා සංගම් 18 සඳහා වෙන් කරන ලද වාර්ෂික සාමාජික ප්‍රදාන රු. 5,400,000 ක් සහ අනෙකුත් ව්‍යාපෘති ආශ්‍රිත ගෙවීම් රු.5,266,980 ක් නිකුත් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) කටයුතු කර නොතිබුණි.</p>                                                                                                                                                                                                                                            | <p>ක්‍රීඩා සම්මේලන සඳහා අරමුදල් වෙන් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) මගින් ගවේෂණය කරනු ඇත.</p>                                                 | <p>අදාළ ජාතික ක්‍රීඩා සංගම් වෙත ප්‍රතිපාදන නිදහස් කිරීමට පියවර ගත යුතුය.</p>                                    |
| <p>(ඈ) ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC SL) විධායක මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් සම්බන්ධ වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා 2023 දෙසැම්බර් 21 වන දින එවකට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව විසින් කරන ලද නිර්දේශ තවමත් ක්‍රියාත්මක කර නොමැත. තවද, 2024 සැප්තැම්බර් 04 දිනැති ආචාර ධර්ම කමිටු වාර්තාව මගින් නිර්දේශ කර ඇති පරිදි, ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයාට එරෙහිව එලදායි ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) අපොහොසත් වී ඇත.</p> | <p>මේ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටු (NOC SL) මහලේකම්වරයා විසින් 2024 අප්‍රේල් 18 වන දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත පිළිතුරු ලිපියක් යවා ඇත.</p>                              | <p>ත්‍රිපුද්ගල කමිටුව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පියවර ගත යුතුය.</p>                   |
| <p>(ඉ) 2024 දෙසැම්බර් 10 වන දින සිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) වෙත මූල්‍ය අත්හිටුවීමක් පනවා ඇති අතර, විධායක කමිටුවේ සාමාජිකයින් අතර පවතින අභ්‍යන්තර පාලන ආරවුල්, සඳාචාරාත්මක ගැටළු සහ අසමගීය හේතුවෙන් නුදුරු අනාගතයේ දී ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) දරන සාමාජිකත්වය අත්හිටුවීමේ හැකියාවක් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් ජාතික ඔලිම්පික්</p>                                                        | <p>මහලේකම්වරයා තහනම් කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව (NOC SL) විසින් නිර්දේශිත ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙම කරුණ ඉක්මනින් විසඳීම සඳහා කටයුතු කරන අතර ක්‍රීඩා සංවර්ධනය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෘත්තීය</p> | <p>චෝදනාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.</p>                                           |

|                                                                                                                 |                                                                                           |
|-----------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------|
| <p>කමිටුවේ (NOCSL) විශ්වසනීයත්වයට සහ කීර්ති නාමයට දැඩි ලෙස හානි කරන අතර රටේ ක්‍රීඩා බිඳවැටීමට ද හේතු වී ඇත.</p> | <p>දිවියට සහාය වීම සඳහා ද ශ්‍රී ලංකාව වෙත නැවත අරමුදල් ලබා ගැනීමට ද අපි අපේක්ෂා කරමු.</p> |
|-----------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------|

### 3.3 මතභේදයට තුඩු දෙන ගනුදෙනු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                                              | නිර්දේශය                                                                                                           |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------|
| (අ) බර ඉසිලීමේ සම්මේලනයේ කැමැත්ත ලබා නොගෙන, 2023 ඔක්තෝබර් 19 වන දින විශ්‍රාමික බර ඉසිලීමේ ක්‍රීඩකයෙකුට විදේශීය ක්‍රීඩා අධ්‍යාපන වැඩසටහනක් සම්පූර්ණ කිරීම සඳහා රු. 464,750 ට සමාන US\$ 1,430 ක අත්තිකාරම් ගෙවීමක් ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) විසින් සිදු කර ඇත. මෙම බර ඉසිලීමේ ක්‍රීඩකයා පුහුණුකරුවෙකු ලෙස යෙදවීමට ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) අපේක්ෂා කළද, ඔහු විදේශ අධ්‍යාපන වැඩසටහන සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආපසු පැමිණ නැත. තවද, ලබාගත් අත්තිකාරම විගණන දිනය වන විටත් පියවා නොතිබුණි. | ලබා දී ඇති මුදල අයකර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) අවශ්‍ය පියවර ගනු ඇත. එසේම අනාගතයේදී සමාන ගෙවීම් ලබා දීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) විසින් විධිමත් ක්‍රියා පටිපාටියක් ස්ථාපනය කරනු ඇත. | අත්තිකාරම් පියවීමට සහ අනාගතයේදී සමාන ගෙවීම් ලබා දීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් ස්ථාපනය කිරීමට පියවර ගත යුතුය. |
| (ආ) නෛතික සහ අනුකූලතා කරුණු/ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට සහාය ලබා දීම සඳහා 2023 පෙබරවාරි 1 වන දින සිට වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් බාහිර නීති උපදේශකයෙකු බඳවා ගෙන සමාලෝචිත වර්ෂය තුළ රු. 935,000 ක මුදලක් ගෙවා ඇත. මේ අතර, එම කරුණු සහ ගැටළු සඳහා වෘත්තීය වියදම් ලෙස බාහිර නීති නිලධාරියා සඳහා රු. 6,878,219 ක මුදලක් ද ගෙවා ඇත.                                                                                                 | නීති උපදේශක හෝ විධායක කමිටුවේ නිර්දේශය අනුව, අමතර නීති උපදෙස් අවශ්‍ය වූ අවස්ථාවලදී බාහිර නීති උපදේශකයෙකු මාසිකව රු. 85,000 ක ගෙවීමකට බඳවා ගත් බවට ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) එකඟ වේ.                  | එහි නීති නිලධාරීන්ගෙන් කාර්යක්ෂමතාව සේවා ලබා ගැනීමට කළමනාකාරීත්වය පියවර ගත යුතුය.                                  |
| (ඇ) 2022 වර්ෂයේ දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පුද්ගලයින් 176 දෙනෙකු සහභාගී කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු යොදා ඇත. ඉන් හය දෙනෙකු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව සහභාගී වී ඇති අතර මෙම අවස්ථාවට සහභාගී වූ පුද්ගලයින් දහහතර                                                                                                                                                                                                                                      | ක්‍රීඩා උළෙලට සහභාගී වූ සාමාජිකයින් හය දෙනා සඳහා අනුමැතිය 2022 වර්ෂයේ දී පැවති විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලදී.                                                                                     | වෝදනාවලට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.                                                  |

දෙනෙකු මෙම ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු දිවයින වෙත පැමිණ නොතිබුණි. කෙසේ වුවද, 2022 වර්ෂය තුළ සහභාගිවන්නන් 12 දෙනෙකු වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව මගින් රු. 9,294,968 ක මුදලක් වැය කර තිබුණි.

### 3.4 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                     | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම                                                                                                                                                 | නිර්දේශය                                                                                                              |
|-------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------|
| මෙම වාර්තාව නිකුත් කරන දිනය වන විටත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සඳහා බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටියක් සකස් කර නොතිබුණි. | ඉදිරි වසර තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සහ අනාගත අවශ්‍යතා තක්සේරු කිරීමට සහ නව සේවක සංඛ්‍යා ලැයිස්තුවක් සකස් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව විසින් අවශ්‍ය පියවර ගනු ඇත. | එලදායි මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුය. |

## 4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

### 4.1 ක්‍රියාකාරී සැලැස්ම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                  | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම                                                                                                 | නිර්දේශය                                                   |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------|
| 2023 වර්ෂයට අදාළ නියමිත කාල සීමාව තුළ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් සාක්ෂාත් කර ගත හැකි ඉලක්ක සහ අරමුණු ඇතුළත් කර අනුමත කරන ලද ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි. | ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිය වාර්ෂික ඉලක්ක සපුරා ගැනීම සඳහා වෙනම කාල ඉලක්ක හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගනු ඇත. | වාර්ෂිකව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පියවර ගත යුතුය. |